

මඩුල්ල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මඩුල්ල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මඩුල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක්

නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත .

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව දන්වමි.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 හා 2021 වර්ෂවල කඩ කාමර බදුදීමේදී අයකළ රු. 1,662,445 ක ආපසු නොගෙවන මූලික යතුරු මුදල කඩ කුලී ආදායම් වශයෙන් ගිණුම්ගත නොකර ආපසු ගෙවිය යුතු ඇප තැන්පතු ලෙස ගිණුම්ගතකර තිබුණි.	ඉදිරි වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දී රු. 11,755,826 ක් වැයකර ඉදිකර තිබූ ගල්ගමුව පුස්තකාලයේ වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ ගොඩනැගිලි අලුත්වැඩියා වශයෙන් දරන ලද රු. 303,685 ක් ප්‍රාග්ධනිත කර තිබුණි.	-එම-	-එම-

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා අනුකූල නොවීම කළමනාකරණ තීරණවලට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත 134 වගන්තිය	ප්‍රාදේශීය සභාව විසින් තක්සේරු 2020 වර්ෂයේදී දියුණුකළ ප්‍රදේශ හඳුනාගෙන තිබුණද ප්‍රදේශ සභා බලප්‍රදේශයේ වරිපනම් බදු ප්‍රකාශයට පත්කර ගාස්තු අයකිරීම ක්‍රියාත්මක කර නොතිබුණි.	තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කර වරිපනම් අය කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ මුදල් රෙගුලාසි අංක 770(4)	2022 වර්ෂයේ සිට අක්‍රියව පැවති වාහන 02 ක් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් සභාව විසින් කටයුතු කර නොතිබුණි.	අලුත්වැඩියා කිරීමට හෝ වෙන්දේසි කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා පලාත් යාන්ත්‍රික ඉංජිනේරු වෙත යොමුකර ඇති බව.
		අක්‍රියව පවතින වාහන කඩිනමින් අලුත්වැඩියා කිරීමට හෝ අපහරනය කිරීමට කටයුතු කළ යුතුය.

- (ඇ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 83(1) වගන්තිය සභාව විසින් 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අනුමත කර තිබුණු ගොඩනැගිලි සැලසුම් 75 ක් පරීක්ෂා කර අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි. පසුවිපරම් කර අනුකූලතා සහතික ලබා දීමට කටයුතු කරන බව. ගොඩනැගිලි සැලසුම් සඳහා අනුකූලතා සහතික ලබා දිය යුතුය.
- (ඈ) 1980 අංක 46 දරන සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සේවකයන් 15 දෙනෙකු සඳහා 2016 ජූලි සිට 2023 සැප්තැම්බර් දක්වා කාලයට අදාලව දායක මුදල් නියමිත දිනට නොගෙවීම මත රු. 100,042 ක අධිභාර මුදලක් සභා අරමුදලින් ගෙවා තිබුණි. අරමුදලේ දායක මුදල් ගෙවීමට එවකට සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දී නොමැති බව. අධිභාර මුදල ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ගෙන් අයකරගත යුතුය.
- (ඉ) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්ගේ 2010 අගෝස්තු 17 දිනැති චක්‍රලේඛය සභාව විසින් පවත්වාගෙන තිබුණු වීථි පහන් ලේඛනය අනුව, සභා බලප්‍රදේශයේ වීථි පහන් 1311 ක් සවිකර තිබුණද, වීථි ආලෝකකරණය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුම්ගතවී නොතිබුණි. ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුම්ගත වීමට සාකච්ඡා කරමින් පවතින බව. විදුලිබල වීථි පහන් සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුම් ගත විය යුතුය.
- (ඊ) 16 දෙසැම්බර් 29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 30/2016 හි 3.1 ඡේදය සභාව සතු වාහන 07 ක් සම්බන්ධයෙන් ඉන්ධන දහන පරීක්ෂාව සිදුකර නොතිබුණි. ඉන්ධන දහන පරීක්ෂාව කඩිනමින් සිදුකරන බව. චක්‍රලේඛය ප්‍රකාරව ඉන්ධන දහන පරීක්ෂාව කඩිනමින් සිදුකළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.3,479,113 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 5,961,436 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාලව ලේකම්වරයා විසින් ඉදිරිපත්කර තිබුණු ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු භිහය	ඇස්තමේන්තුගත ආදායම	බිල් ආදායම	කළ රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු භිහය	
-----	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	543,200	170,400	170,400	-	575,000	202,200	-	-	
(ii) කුලී	18,351,273	11,240,909	10,753,860	316,649	13,965,673	12,780,240	12,291,990	488,250	
(iii) බලපත්‍ර ගාස්තු	872,070	402,583	388,804	13,779	760,060	373,767	465,250	91,483	
(iv) වෙනත් ආදායම්	13,275,040	15,519,630	7,190,257	8,329,374	16,729,790	10,634,696	6,009,254	4,625,442	
එකතුව	33,041,583	27,333,522	18,503,321	8,659,802	32,030,523	23,990,903	18,766,494	5,205,175	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බිල්කරන ලද රු. 27,333,522 ක් වූ මුළු ආදායමින් වර්ෂය අවසාන වන විට රු. 8,659,802 ක් අයකර නොතිබුණු අතර එය මුළු බිල්කළ ආදායමෙන් සියයට 32 ක් විය.	භිභ ආදායම් රැස්කර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව.	භිභ ආදායම් රැස්කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගතයුතුය.
(ආ) භිභ කඩ කාමර කුලී		
(i) ප්‍රාදේශීය සභාව වෙත ගිවිසුම්ගත දිනයේ සිටම බදු මුදල් සහ මූලික තැන්පත් අත්තිකාරම් මුදල් ගෙවීම පැහැර හරින ලද කඩ කාමර 03 ක්ද, මාස 20 සිට මාස 35 ක් දක්වා බදු මුදල් හා මූලික තැන්පත් මුදල් නොගෙවූ කඩ කාමර 09 ක්ද පැවති අතර බදු ගිවිසුම අවලංගු කර එම කඩ කාමර සභාව වෙත පවරා ගැනීම සඳහා කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.	මූලික තැන්පත් අත්තිකාරම් හා බදු මුදල් නොගෙවන බදුකරුවන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය.
(ii) සමාලෝචිත වර්ෂයේ කඩ කාමර කුලී ආදායම රු. 678,500 ක් වූ අතර මුළු ආදායමෙන් සියයට 72 ක් එනම් රු. 487,049 ක් තව දුරටත් අයවීමට තිබුණි.	අයවීමට ඇති කඩකුලී කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බව.	භිභ කඩ කාමර කුලී කඩිනමින් අය කර ගත යුතුය.

- (iii) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ කඩ කාමර කුලී රු. 654,863 ක් පැවතුණ අතර වර්ෂය තුළ ලැබී තිබුණේ සියයට 11 ක් එනම් රු. 70,000 ක් පමණි. ඒ අනුව සියයට 89 ක් එනම් රු. 584,863 ක් තව දුරටත් අයවීමට පැවතුණි.
- අයවීමට ඇති කඩකුලී හිඟ කඩ කාමර කුලී කඩිනමින් අයකර ගැනීමට කඩිනමින් අය කර ගත යුතුය.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට වාහන හා යන්ත්‍රෝපකරණ කුලියට දීමේ හිඟ ආදායම රු. 1,392,360 ක් වූ අතර වර්ෂය තුළ එම ආදායමෙන් ලැබී තිබුණේ සියයට 7 ක් එනම් රු. 94,200 ක් පමණි. ඒ අනුව සියයට 93 ක් එනම් රු. 1,298,160 ක් තව දුරටත් අයවීමට පැවතුණි.
- හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බව රැස්කරගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටුකිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අතුරු ව්‍යවස්ථා		
ප්‍රාදේශීය සභාව විසින් 2022 නොවැම්බර් 25 දිනැති අංක 2308 දරන ගැසට් පත්‍රය මගින් නෙළුම් වැව බෝට්ටු සේවය , ළමා උද්‍යානය හා ත්‍රිවිල් රථාංගනයන් සඳහා ගාස්තු අයකරන බව දක්වා තිබුණද ඊට අදාළ අතුරු ව්‍යවස්ථා සකස්කර ගැනීම හෝ පවතින අතුරු ව්‍යවස්ථා වැළඳ ගැනීමක් සිදුකර නොතිබුණි.	ඉදිරියේදී අතුරු ව්‍යවස්ථා සකස් කර ගාස්තු අයකර ගැනීමට කටයුතු කරන බව.	කඩිනමින් අතුරු ව්‍යවස්ථාවක් සකස් කර ගාස්තු අයකර ගත යුතුය.
(ආ) සනඳපද්‍රව්‍ය කළමනාකරණය		
(i) නව කොම්පෝස්ට් ව්‍යාපෘතිය සඳහා මොනරාගල අඩවියේ ගල්බොක්ක වන රක්ෂිතයට අයත් ලුණුතිබ්බාහෙල වනාන්තරයේ කිරිඇල්ල නම් ස්ථානයේ අක්කර 02 ක කොටසක් තෝරාගෙන රු. 595,977 ක මුදලක් වැයකර ප්‍රවේශ මාර්ගයක් ඉදිකර තිබුණද එම ඉඩම සභාව වෙත පවරාගෙන කොම්පෝස්ට් ව්‍යාපෘතිය ආරම්භකර නොතිබුණි.	මේ වන විට අදාළ ඉඩම පවරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින අතර ඉදිරියේදී කොම්පෝස්ට් ව්‍යාපෘතිය ආරම්භ කොට මෙම ප්‍රවේශ මාර්ගය භාවිතයට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව.	කොම්පෝස්ට් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

- (ii) ප්‍රාදේශීය සභාව විසින් සහ අපද්‍රව්‍ය කළමනාකරණ කඩිනමින් පරිසර ආරක්ෂණ සහ අපද්‍රව්‍ය ඒකකය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් බලපත්‍රය ලබා ගැනීමට පියවර කළමනාකරණ ඒකකය සඳහා පරිසර බලපත්‍රය සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් ගන්නා බව. බලාගත යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂගේ අංක PDM/4/1/47 දරන 2023 නොවැම්බර් 23 දිනැති ලිපිය අනුව සභාවේ බැකෝලෝඩර් යන්ත්‍රයේ ඉන්ධන ටැංකියේ ඉන්ධන සමඟ භූමිතෙල් මිශ්‍රවීම හේතුවෙන් ඉන්ධන විදුම් පොම්පයට හානි සිදු වී තිබූ අතර අලුත්වැඩියාව සඳහා රු. 328,913 ක මුදලක් ප්‍රාදේශීය සංවර්ධන වැඩ සටහනේ අරමුදලෙන් ගෙවා තිබුණත්, ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන අදාළ අලුත්වැඩියාව සඳහා වැය වූ මුදල අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉන්ධන පිරවුම්හලෙන් හා ඒ බැකෝලෝඩර් යන්ත්‍ර ක්‍රියාකරු ගෙන් විමසීම් කර ඇති බව.	ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම් 63 ක අයිතිය සභාව වෙත පවරාගෙන නොතිබුණි.	ඉඩමේ අයිතිය පවරා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව.	ඉඩම්වල අයිතිය පවරාගැනීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) ප්‍රාදේශීය සභාව විසින් 2021 නොවැම්බර් 15 දින වැඩ අවසන් කරන ලද නිම් වැඩ වටිනාකම රු. 548,816 ක් වූ මකුල්ල බස්නැවතුම්පල භූමියේ පිහිටි මත්ස්‍ය වෙළඳසැල බදු දීමට නොහැකිව නිෂ්කාර්යව පැවතුණි.	ඉදිරියේදී මෙම ඒකකයේ මත්ස්‍ය අලෙවි කටයුතු සිදුකිරීමට ව්‍යාපාරිකයින් යොමු කිරීමට කටයුතු කරන බව.	අරමුණුගත කාර්යය සඳහා යොදාගත යුතුය.
(ඇ) රු. 1,086,300 ක් වැයකර ඉදිකර තිබූ සභාවට අයත් වාහන සේවා කිරීමේ ඒකකයෙන් සමාලෝචිත වර්ෂයේදී කිසිදු ආදායමක් උපයාගෙන නොතිබුණි.	වාහන සේවා ඒකකයේ ඇති යන්ත්‍ර අක්‍රියවීම මත වාහන සේවා කටයුතු සිදු නොකරන ලද බව.	වාහන සේවා ඒකකය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවේ එක් තනතුරක සේවකයින් 02 දෙනෙකුගේ උනන්දුවකින් තනතුරු 03 ක සේවකයින් 17 දෙනෙකුගේ අතිරික්තයක්ද පැවතුණි.	පුරප්පාඩු හා අතිරික්ත කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුවත් කර ඇති බව.	කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණකර ගත යුතු අතර අතිරික්ත කාර්ය මණ්ඩලය අනුමත කරවා ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් පිළියෙලකර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 08 ක සියයට 04 සිට සියයට 69 දක්වාද වියදම් විෂයයන් 05 ක සියයට 06 සිට සියයට 91 දක්වාද විචලනයන් පැවතුණි.	ඉදිරියේදී නිසි පරිදි අයවැය සකස් කිරීමට පියවර ගන්නා බව.	වාර්ෂික අයවැය ඇස්තමේන්තු වඩාත් තාත්විකව පිළියෙල කර එම ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.